

නිවේදනය

ගරු මන්ත්‍රීවරුනී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මක ස්ථාවර නියෝග මෙම සභාවේ යෝජනා සම්මතයෙන් 1979 මැයි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන අතර අවසන්වරට 1993 පෙබරවාරි මස 06 වැනි දින දක්වා සංශෝධිතව දශක තුනකට ආසන්න කාලයක් භාවිතා කර ඇති අතර මෙම ස්ථාවර නියෝග අද පවතින කාලීන ව්‍යවස්ථාදායක අවශ්‍යතාවයන්ට අනුකූලව යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වී ඇති බව සභාවේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි.

එලෙසම, පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන වේලාවන්, ආංශික අධීක්ෂණ කාරක සභා, විද්‍යුත් ඡන්ද ක්‍රමය යනාදී වශයෙන් සිදුවී තිබෙන සහ සිදු කිරීමට නියමිත නවතාවයන් පවතින ස්ථාවර නියෝගවලට අන්තර්ගත විය යුතු බව මාගේ බලවත් හැඟීමයි.

ලෝකයේ දියුණු රටවල්වල දැනට පවතින තත්ත්වයන් පිළිබඳවද,
විවිධාකාර දේශීය විදේශීය විද්වතුන්, ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින්
ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනාද, පසුගිය හත්වැනි
පාර්ලිමේන්තුවේදී පවා ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව විසින්
දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඉදිරිපත් කර තිබූ අදහස්ද, මැනවින්
අධ්‍යයනය කර නියෝජ්‍ය කථානායක, ගරු තිලංග සුමතිපාල;
නියෝජ්‍ය කාරක සභා සභාපති, ගරු සෙල්වම් අධ්‍යක්ෂකලනාදන්;
අමාත්‍ය ගරු වන්දිම වීරක්කොඩි; නියෝජ්‍ය අමාත්‍ය ගරු අජිත් පී.
පෙරේරා; ගරු විජිත හේරත්; ගරු ආනන්ද කුමාරසිරි; ගරු එම්. ඒ.
සුමන්තිරත්; සහ ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න; යන
මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත මාගේ සභාපතිත්වයෙන් යුත් ස්ථාවර
නියෝග පිළිබඳ කාරක සභාව විසින් රුස්විම් වාර දහයකදී පමණ
ගැඹුරින් සලකා බලා, ඉන් අනතුරුව වර්තමාන අමාත්‍යවරයන් වන
ගරු රවුෆ් හකීම්, ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, වර්තමාන
පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා ලෙස කටයුතු
කරන ගරු රාජවරෝදයම් සම්පන්දන්, හත්වැනි පාර්ලිමේන්තුවේ

හිටපු කලානායක ගරු වමල් රාජපක්ෂ යන පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමන්ලාගෙන් සමන්විත විශේෂ කමිටුව විසින්ද ඉදිරිපත් කර ලද නිර්දේශද, තවත් අවස්ථා හතරකදී සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනය කර පැය ගණනාවක දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ඉදිරිපත් වූ සියලු අදහස් සහ සංශෝධන සැලකිල්ලට භාජනය කරමින් ඉතාමත් කැපවීමෙන් හා ඕනෑකමින් සකස් කරනු ලැබූ යෝජිත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල අවසාන කෙටුම්පත භාෂාත්‍රයෙන්ම පිළියෙල කර මෙම ගරු සභාවේ පූර්ණ අවධානයට සහ හැකි ඉක්මනින් ඉදිරි දිනකදී පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීමට හැකි වන පරිදි අද දින සභාගත කරන බව දන්වා සිටිමි.

අන්තර් පාර්ලිමේන්තු සංගමය විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආසියාවේ ආදර්ශමත් පාර්ලිමේන්තුව ලෙස පිළිගෙන තිබෙන මෙවන් මොහොතක සභාවේ කටයුතු අභිමානවත් ලෙස, නීති ගරුකව අදට ගැලපෙන අයුරින් පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය මෙම යෝජිත ස්ථාවර නියෝග හොඳින් කියවා බලා තවදුරටත් අධ්‍යයනය කර ඒවා සම්බන්ධයෙන් අදහස්, යෝජනා, සංශෝධන තිබේ නම් 2017 ජූනි

මස 21 වැනි බදාදා හෝ ඊට පෙර පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට ලිඛිතව භාරදීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිමි.

යෝජිත ස්ථාවර නියෝග අවසන් කෙටුම්පතේ මූලධර්ම පිළිබඳ පොදු සාකච්ඡාවක් පැවැත්වීමට ගරු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් 2017 ජූනි මස 22 වැනි බ්‍රහස්පතින්දා ඒ සඳහා පැය දෙකක පමණ කාලයක් ලබා දීමට අවශ්‍ය කටයුතු සුදානම් කළ හැකි බවත් මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි.

ඉන් අනතුරුව, ජූලි මාසයේ පළමුවැනි රුස්වීම් සතියේදී යෝජිත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල අවසාන කෙටුම්පත මෙම සභාවේදී විධිමත් ලෙස සම්මත කිරීමට අපේක්ෂා කරන බවද අවධාරණයෙන් යුතුව සඳහන් කරමි.

මීට අමතරව, මහජන මන්ත්‍රීවරුන් වශයෙන් අපගෙන් අපේක්ෂා කරනු ලබන අවශ්‍ය විශිෂ්ඨතා මට්ටම සම්බන්ධයෙන් මහජන විශ්වාසය ඇති කිරීම පිණිසත්, පාර්ලිමේන්තුවේ වැඩකටයුතු සම්බන්ධයෙන් ඉහළ ගුණාත්මක සේවාවක් සහතික කිරීම පිණිසත්, අවශ්‍ය වන්නාවූ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පිළියෙල කර ඇති වර්ගයා ධර්ම සංග්‍රහයේ යෝජිත අවසාන කෙටුම්පතද ඉදිරියේදී හැකි ඉක්මනින් සම්මත කිරීමට හැකි වනු පිණිස අද දින සභාගත කරන බවද දන්වා සිටිමි.

මේ සම්බන්ධයෙන්, ගරු මන්ත්‍රීවරුනී, ඔබ සෑම සියලු දෙනාගේම සහයෝගය සහ සක්‍රීය දායකත්වය අපේක්ෂා කරන බව අවසාන වශයෙන් මතක් කරමින් අදාළ පිටපත් ඔබතුමන්ලාගේ සහා මේසය මත තබා තිබෙන බවද දන්වා සිටිමි.

අවසාන වශයෙන්, මෙම ලේඛන මුද්‍රණය කිරීමට මහත් කැපවීමෙන් කටයුතු කළ රජයේ මුද්‍රණාලයාධිපතිනිය, මුද්‍රණාලයේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ නිලධාරී මහතා ඇතුළු කාර්ය මණ්ඩලය වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි.